

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, DECEMBER 29, 1899.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Ordinances No. 1 of 1897 and No. 1 of 1899.]

TAKE notice, that unless within three months from the 30th day of November, 1899, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, appear before me at the Kegalla Kachechi and make claim to the said land or to some interest therein :

I, Bertram Hill, Assistant Government Agent for the District of Kegalla, in the Province of Sabaragamuwa, in pursuance of the powers in me vested by Ordinances No. 1 of 1897 and No. 1 of 1899, shall declare by writing under my hand that the said land, to which no claim has been made, is the property of the Crown.

BERTRAM HILL, Assistant Government Agent.

Land referred to.

Lot 9,225 on preliminary plan 4,095 called Kadigollemukalana, situate in the village of Weligomuwa in Walgam pattu of Kinigoda korale, in the District of Kegalla, containing in extent 8 acres and 35 perches, as described in the annexed plan, and bounded as follows : on the north-east by temple land (forest), Hapugahahena claimed by Dingiri Appuhami, and Hapugahahena claimed by Sonuttara Unnanse ; east by road from Rambukkana to Belgoda estate ; south-west by Erianga claimed by Kirihamy, Ritigahakumbura claimed by Punchirala, Erianga claimed by Dingiri Appu, and Nagahakumbura claimed by Dingirihami ; west by Erianga, Kanattewatta chena claimed by Kirihami ; and on the north-west by chena.

මෙහි පහත සඳහන්වන ඉඩම සම්බන්ධව අයිතිවාසිකමක් ඇති කෙනෙක් ඉන්නවානම් ඒ අය වම් 1899 ක්වු මොවුම බර් මස 30 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළත කැගලේ කච්චේරියට ඇවිත් මා ඉදිරිපිට පෙනීසිට එකී ඉඩමට තිබෙන අයිතියම නොහොත් ඒ සම්බන්ධව තිබෙන වැදගත්කම කියා නොසිටියොත් බර්ට්ම නිල සබරගමු දිසාවේ කැගව දිස්ත්‍රික්කුවේ උපඵ්ජනවලාන්තයේ සහ මා විසින් වම් 1897 කේ 1 වෙනි ආඥාපනතෙන් සහ වම් 1899 කේ 1 වෙනි ආඥාපනතෙන් මට ලැබී තිබෙන බලපූර්වත්කමවල ප්‍රසාරයට, අයිතියමක් කියා නොසිටිය ඒ ඉඩම රජසත්කම ඉඩමක් බව මගේ අත්සන ඇති ලියවිල්ලකින් එලිදරව්කරණ බව මෙයින් දැනගත යුතුයි.

බර්ට්ම නිල, ආණ්ඩුවේ උපඵ්ජනව මහත.

කියන්නේ මේ ඉඩම ගැනයි.


කැගලේ දිස්ත්‍රික්කුවේ කිනියොඩොවෝරලේට අයිති වල්ගම්පන්නුවේ වැලිගමුව සහ ගම තිබෙන නොමිමර 4,095 ප්ලාන කඩදසියේ පෙනීසන අක්කර 8කුත්, පාර්ච්ස් 35ක් විසාල මට අමුතාපු සහතික සිතියමේ පෙනීසන කාසිගොල්ලේ මුකලාන කිසන නොමිමර 9,225 බිම්කවිටියට මාසිමි-උතුරු නැගෙනහිරට පන්සලේවත්තේ කැලේද, සිංහිරිප්පුකාමි අයිතියම කිසන හපුගහගේතද, සෝනුතාරා උන්නාන්තේ අයිතියම කිසන හපුගහගේතද; නැගෙනහිරට රඳුන්නාන සිට බෙල්ගොඩවත්තට සහ පාරද; දකුණු බස්නාහිරට කිරිහාමි අයිතියම කිසන ඉරිආගද, පුංචිරල අයිතියම කිසන ඊවිගහකුඹුරද, සිංහිරිප්පු අයිතියම කිසන ඉරිආගද, සිංහිරිහාමි අයිතියම කිසන නාගහකුඹුරද; බස්නාහිරට එරිආගද, කිරිහාමි අයිතියම කිසන කන්නේ වත්තේ ගේතද; උතුරු බස්නාහිරට ගේතත්ස.

පර්දිතරම් ඉඩම, එතව් අරසාදි ඉසෙණ්ඩි.

සුද්ධිය කාණි.

කෙකාලේ ගුණ්ඩිතිකසේරේරේන කිනිකොට්ටේ කොඹුණියේ වල්සම පත්තුවෙහි වෙහිකොට්ටේ වෙහි කිරාමත්තිවරුන්ට සුද්ධිය ලබාදීමට කොට්ටේරේන කිනිකොට්ටේ 4,095 ම් ඉලක්ක පිරාමපද්තික කාණ්ඩ 9,225 ම් ඉලක්ක බිලත්තණ්ඩ 8 අක්කර් 35 පර්සල් විසාලගුණ්ඩ 8, ඉත්තාදන් අනිකුත්තායිරුන්ට පිලාන් කදතා

சியில் காட்டிய காணிக்கு எல்கையாவது : வடகிழக்கு-கோயிலுக்குசேர்ந்த யிடமும், டிங்கிரி அப்புஜுமி உரித்து பேசும் அப்புகாவன, சோனாத்தற உன்னுன்சே உரித்துபேசும் அப்புகாவன ; கிழக்கு-றம்புக்கணையிலிருந்து பெல் கொடை தோட்டத்துக்குபோறபாதை ; தென்மேற்கு-கிரிஜுமி உரித்துபேசும் யீரிஅன்கே, புன்சிரூலை உரித்து பேசும் ரிட்டிகாகும்புற; டிங்கிரி அப்பு உரித்துபேசும் யீரிஅன்கே, டிங்கிரிஜுமி உரித்துபேசும் நாகாகும்புற; மேற்கு-யீரிஅன்கே கிரிஜுமி உரித்துபேசும் கனத்தேவத்தேனயும்; வடமேற்கு-சேனை.



Lot 9,225 called Kadigolle Mukalana, in extent 8A. 0R. 55P., situated in the village Weligomuwa in Walgam pattu of Kinigoda korale.

Surveyor-General's Office,
Colombo, August 12, 1899.

S. J. C. MORE,
for Surveyor-General.